

උඩුනුවර ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණන සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකසුමු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේ දී, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට උසාවි දඩ හිඟයක් නොමැති වුවත්, එදිනට ශේෂ පත්‍රයේ දෝෂසහගතව ලැබිය යුතු උසාවි දඩ ලෙස රු.1,722,491 ක් ගිණුම්ගත කර තිබුණි. එසේම, සමාලෝචිත වර්ෂයේ උසාවි දඩ බිල් කිරීම රු.1,186,414 ක් වුවත්, එය රු.2,908,905 ක් ලෙස රු.1,722,491 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	ඉදිරියේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට මුද්දර ගාස්තු රු.138,965 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	වෙනස පරීක්ෂා කර නිවැරදි කිරීමට කටයුතු කරන බව.	- එම -

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වත්කම් ගිණුම් ශේෂ 18 ක හා බැරකම් ගිණුම් ශේෂ 03 ක ශේෂයන් ඊට අදාළ උපලේඛනවල ශේෂයන් සමඟ සැසඳීමේ දී රු.26,841,846 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.	සේවක ණය ශේෂයේ වෙනස හඳුනාගත නොහැකි බව, මුද්දර ශේෂයේ වෙනස ලැබී ඇති ආකාරය හඳුනාගත නොහැකි බව සහ අනෙකුත් ශේෂ පරීක්ෂා කර නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ ඊට අදාළ උපලේඛන සමඟ සසඳා නිවැරදිව ඉදිරිපත් කළ යුතුය.

1.6.3 අවිනිශ්චිත ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 වර්ෂයේ සිට පැවත එන රු.46,225 ක අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයට අදාළ හේතු හඳුනා ගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී නිරවුල් කිරීමට කටයුතු කරන බව.	අවිනිශ්චිත ශේෂය නිරවුල් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි			
මු.රෙ.571(3)	2018 සිට පැවත එන කාලය ඉකුත් වූ රු.1,086,289 ක තැන්පතු 179 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	තැන්පතු ආපසු ගෙවීම හෝ ආදායමට ගැනීමට කටයුතු කරන බව.	කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.
(ආ) 1971 අංක 48 දරන පළාත් පාලන ආයතන පිළිබඳ විශේෂ විධිවිධාන පනත සහ 2008 දෙසැම්බර් 31 දිනැති අංක 434 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය සහ 1988 මැයි 17 දිනැති අංක 1988/22 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය	වරිපනම් බදු අය කිරීම සඳහා සභා බල ප්‍රදේශයේ සියළු නිශ්චල දේපල වසර 05 කට වරක්වත් තක්සේරු කළ යුතු වුවත්, 2014 වර්ෂයේ සිට සභාවේ වරිපනම් තක්සේරුව සිදු කර නොමැති බව නිරීක්ෂණය විය.	තක්සේරු දෙපාර්තමේන්තුව වෙත වරිපනම් දේපල වෙන් වෙන් වශයෙන් සකසන ලද දත්ත ලේඛනයක්, සංයුක්ත තැටියක් සහ මුද්‍රිත පිටපතක් යොමු කර ඇති බව.	වසර 05 කට වරක් තක්සේරු කර ඒ අනුව වරිපනම් අය කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.6,396,300 ක් වූ අතර, ඊට අනුරූපිව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.18,591,301 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024

2023

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
(i) වරිපනම් හා බදු	12,923,000	15,265,634	14,828,857	37,913,635	12,925,000	11,880,628	13,118,345	37,476,858
(ii) කුලී	5,146,573	6,622,999	12,077,302	7,166,142	5,417,073	6,868,774	12,626,544	12,620,445
(iii) බලපත්‍ර ගාස්තු	2,909,100	3,150,280	2,481,820	1,707,810	2,909,100	3,564,412	3,564,412	1,039,350
(iv) වෙනත් ආදායම් එකතුව	58,574,400	35,431,751	138,394,880	17,529,183	54,961,100	43,051,101	83,098,985	120,492,312
	79,553,073	60,470,664	167,782,859	64,316,770	76,212,273	65,364,915	112,408,286	171,628,965

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම්

නිර්දේශය

(අ) වරිපනම් හා බදු

(i) වරිපනම්

- * සමාලෝචිත වර්ෂය අවසාන දිනට පෞද්ගලික වරිපනම් ඒකක 8,572 ක වරිපනම් හිඟය රු.36,521,918 ක් විය. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 වගන්තිය ප්‍රකාරව කටයුතු කර එම හිඟය අය කර නොතිබුණි.

හිඟ මුදල අය කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බව.

හිඟ වරිපනම් ආදායම් කඩිනමින් අය කළ යුතුය.

- * සමාලෝචිත වර්ෂය අවසාන දිනට රජයේ දේපළ 176 කින් රු.1,185,059 ක් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

ලිඛිතව හා වාචිකව හිඟ ගෙවන ලෙස උපදෙස් ලබා දී ඇති බව.

- එම -

(ii) අක්කර බදු

2018 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවති රු.202,706 ක අක්කර බදු හිඟය අය කර නොතිබුණි.

විධිමත් සම්බන්ධයෙන් පසු කපා හැරීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.

(ආ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.1,722,491 ක් හා මුද්දර ගාස්තු රු.8,455,862 ක් අය විය යුතුව තිබුණි.

උසාවි දඩ හිඟයක් පැවති අතර, මුද්දර ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව.

උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වා ගත යුතුය.

(ඇ) වෙනත් ආදායම්

(i) ත්‍රී රෝද රථ ගාස්තු

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ත්‍රී රෝද රථ පාලන හිණුමේ වූ ශේෂය රු.2,458,500 ක් වූ අතර, මේ තුළ රු.10,000 ට වැඩි හිඟ පවතින ත්‍රී රෝද රථ සංගම් 17 කින් රු.841,200 ක් අය කර ගත යුතු ශේෂයක් විය.

ඉදිරියේ දී සමීක්ෂණ සිදු කර හිඟ අය කිරීමට හෝ බිල් කිරීමවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.

(ii) කසල ගාස්තු

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවති රු.920,060 ක හිඟය තුළ රු.10,000 ට වැඩි ඒකක 09 කින් අය කළ යුතු හිඟය රු.771,450 ක් විය.

අය කර ගැනීමට කටයුතු කරන බව.

-එම -

(iii) දැන්වීම් පුවරු ගාස්තු

සමාලෝචිත වර්ෂය අවසාන දිනට දැන්වීම් පුවරු රු.1,707,810 ක හිඟ ශේෂයක් පැවතුණි. ඉන් හිඟය රු.10,000 ට වැඩි ආයතන 19 කින් රු.771,300 ක හිඟ ශේෂයක් විය.

හිඟ ආදායම් අය කර ගැනීමට හෝ ප්‍රදර්ශන පුවරු ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

2018 වර්ෂයේ සිට පවතින රු.1,028,451 ක ලැබිය යුතු වරිපතම් බදු වංචාවට අදාළ මුදල අය කර ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

සිහි කැඳවීම් ලිපි නිකුත් කොට අය කර ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

අදාළ පාර්ශවන්ගෙන් අලාභය අය කර ගත යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.3,710,039 ක් වූ කර්මාන්ත ණයගැති ශේෂ 05 ක් වර්ෂ 01 ත් 05 ත් අතර කාලයක සිට නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	කර්මාන්ත ණයගැති ශේෂ අය කර ගැනීමට අදාළ ආයතන වෙත ලිපි නිකුත් කර ඇති බව.	ලැබිය යුතු ශේෂයන් අය කළ යුතුය.
(ආ) 2021 ජූලි 08 දිනැති අංක 2235/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 08 වන වගන්තිය සමඟ කියවිය යුතු ඒ පනතේ 21 වන වගන්තිය යටතේ සංශෝධිත සැලැස්ම හා ගොඩනැගිලි නියෝග IV කොටසේ 83.1 වගන්තිය අනුව, 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා අනුමත කරන ලද ගොඩනැගිලි අයදුම්පත් 799 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	එක් අයදුම්කරුවෙකුට වසර 05 ක කාලයක්, කාලය දීර්ඝ කිරීමට ලබා දෙන බව හා අනෙකුත් අයදුම්කරුවන්ට ලබා ගන්නා ලෙස දැනුවත් කරන බව.	පදිංචිය සඳහා යොදා ගෙන ඇති ගොඩනැගිලි සඳහා අනුකූලතා සහතික නිකුත් කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) 2020 සැප්තැම්බර් 28 දිනැති අංක 2020/06 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය අනුව, සභාවේ අතිරික්ත මුදල් සභාවට ආදායම් උත්පාදනය සිදු කළ හැකි ආකාරයේ ව්‍යාපෘතිවල, දේපළ සංවර්ධනය කිරීම හෝ බහුතර ජනතාවට පොදු පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිවල ආයෝජනය කළ යුතු වුවත්, එසේ කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂය අවසාන දිනට ස්ථාවර තැන්පතු වල රු.167,567,153 ක් ද, ජංගම ගිණුමේ රු.194,231,825 ක් ද, ස්ථිති ගිණුමේ රු.5,281,212 ක් රඳවා ගෙන තිබුණි.	ඉදිරියේ දී මහා සභා අනුමැතිය මත සභා අරමුදල් මගින් සුදුසු ව්‍යාපෘති සිදු කිරීමට යොදවන බව.	අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදාගත යුතුය.
(ඈ) 2023 ජනවාරි 07 දින JCB යන්ත්‍රයට සිදු වූ අනතුර සම්බන්ධයෙන් මු.රෙ.104(4) පරීක්ෂණය සිදු කර වගකිව යුත්තන් හඳුනා ගෙන අලාභය අය කර නොතිබුණි.	ප්‍රාරම්භක වාර්තාව පළාත් පාලන කොමසාරිස් වෙත යොමු කර ඇති බව හා මු.රෙ.104(4) අවසන් පරීක්ෂණ සිදු කර නොමැති බව.	අලාභ අය කළ යුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවැති රු.581,643 ක හිඟ විශ්‍රාම වැටුප් දායක අරමුදල් ශේෂය නිරවුල් කර නොතිබුණි.	ඉදිරියේ දී නිරවුල් කිරීමට කටයුතු කරන බව.	අදාළ දායක මුදල නිරවුල් කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව පරිහරණය කරන සුසාන භූමි 67 ක අයිතිය හා වාහන 02 ක අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී පවරා ගැනීමට කටයුතු කරන බව.	සභාව සතු දේපළවල අයිතිය පවරා ගැනීම කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අනුමත හා තර්ජන කාර්ය මණ්ඩලය සැසඳීමේ දී තනතුරු 14 ක පුරප්පාඩු 30 ක් සහ තනතුරු 02 ක අතිරික්ත 13 ක් පැවතුණි.	පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් රජයේ ප්‍රතිපත්තිය මත සිදු වන බව හා ආයතන නොවන තනතුරු පිළිබඳ තීරණ ගැනීම අදාළ ආයතන මගින් සිදු කරන බව.	පුරප්පාඩු සම්පූර්ණ කරගෙන මහජන සේවාවන් කාර්යක්ෂමව ඉටුකළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ස්ථාන මාරු වී ගිය, විශ්‍රාම ගිය නිලධාරීන් සහ තොරතුරු සොයාගත නොහැකි නිලධාරීන් එකතුව 13 කුගෙන් එකතුව රු.426,955 ක ශේෂයක් අය කර නොතිබුණි.	තොරතුරු සොයාගත නොහැකිවීම, ලිපි යොමු කළ ද, පිළිතුරු නොලැබීම, හඳුනා ගැනීමට ප්‍රමාද වීම හා සේවක ඇප මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.	සේවක ණය නිරවුල් කරගත යුතුය.